



**මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව**

2019 මාර්තු 06

ක්ෂුද්‍රමූල්‍ය පනතේ විධාන

2019 අංක 01

තැන්පතු

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ 11 වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී.

- | | | |
|--|-----|---|
| 1. 2016 අංක 03 දරණ තැන්පතු සඳහා වන විධානය අහෝසි කිරීම | 4.1 | 2016 අංක 06 දරණ, තැන්පතු සඳහා වන ක්ෂුද්‍රමූල්‍ය පනතේ විධානය මෙයින් අහෝසි කෙරේ. |
| 2. කාලීන සහ ඉතුරුම් තැන්පතු ලබාගැනීම සඳහා වන සීමාවන් | 2.1 | සෑම බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක් විසින් ම,

i. සුරැකුම් තැන්පතු වශයෙන් පමණක් තැන්පතු භාර ගැනීම සිදුකළ යුතුය.

ii. බාලවයස්කාරයෙකුගෙන් කවර ආකාරයේ හෝ තැන්පතුවක් භාර ගැනීම සිදු නොකළ යුතුය. |
| 3. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම ශුද්ධ ණයහිමියෙකු වීම සහ සෑම ගනුදෙනුකරුවෙකු ම ශුද්ධ ණයකරුවෙකු වීම | 3.1 | බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම සෑම විටම ශුද්ධ ණය හිමියාගේ තත්ත්වය පවත්වාගත යුතුය. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමෙහි මුළු තැන්පතු වටිනාකම සිය සක්‍රීය ණය සහ අත්තිකාරම්වල එකතුවෙන් සියයට හැට (60%) නොඉක්මවිය යුතුය. |
| | 3.2 | බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමකින් ලබාගත් ණය මුදලක්, යම් ගනුදෙනුකරුවෙකු විසින් සම්පූර්ණයෙන් ගෙවා නිම කළහොත්, එකී සමාගම විසින් අදාළ ගනුදෙනුකරුවාගේ සුරැකුම් තැන්පතු, ණය ගෙවා නිම කළ දින සිට මාස 6 කට වැඩි කාලයක් රඳවා තබා ගැනීම සිදු නොකළ යුතුය. |
| 4. දිරිගැන්වීමේ ක්‍රම සඳහා වන වාරණයන් | 4.1 | කිසිදු බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක් තැන්පතු සඳහා දිරිගැන්වීමේ ක්‍රම හඳුන්වා දීම සිදු නොකළ යුතුය. |
| 5. අර්ථ නිරූපණයන් | 5.1 | “සුරැකුම් තැන්පතු” යන්නෙන්, යම් ගනුදෙනුකරුවෙකුට බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක් විසින් ලබා දෙන ලද ණය පහසුකමකට එරෙහිව සුරැකුමක් ලෙස ලබාගත් ඉතුරුම් තැන්පතු අර්ථ දැක්වේ. |
| | 5.2 | “බාලවයස්කාරයෙකු” යන්නෙන්, වයෝපූර්ණත්ව ආඥා පනතේ (66 පරිච්ඡේදය) දක්වා ඇති පරිදි සහ එම |

පනතට කෙරෙන සංශෝධන අනුව නීතිගත වශයෙන් පූර්ණත්ව අවධියට පත් නොවූ පුද්ගලයෙකු අර්ථ දැක්වේ.

- 5.3 “දිරිගැන්වීමේ ක්‍රම” යන්නෙන් තැන්පතුකරුවන්ට පොළිය ගෙවීමට අමතරව වෙනත් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ පිරිනැමීම අර්ථ දැක්වේ.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති